

**සමමාදිවියේ සුත්‍රය**  
**(2. ආභාර වාරය)**  
(ම.නි. 1, 110-132 පිටු)

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශීත සම්මා දිවිධිය හෙවත් නුවණ ලබාදීම සඳහායි. කූඩානු, පැක්කුදා, විෂ්ජා, ආලෝක ආදි විවිධ තම්වලින් සම්මා දිවිධිය බුදුදහම තුළ නම් කොට තිබේ. බුදුරජාණන් වහන්සේ මෙන් ම රහතන් වහන්සේලාගේ පටන් සියලු ආර්ය උතුමන් ද අපට මගපෙන්වූයේ මේ සඳහායි. අප කෙතෙක් දුරට දුකින් නිධහස් වනවා ද කෙතෙක් දුරට මානසික තාප්තියෙන් වාසය කරනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ කෙතෙක් සම්මා දිවිධිය ලබා ඇදේද යන කරුණයි. එබැවින් සම්මා දිවිධිය උපදවා ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ නිතර අවධාරණය කරති. මේ සඳහා කරුණු දෙකක් හේතු වේ. එනම් ධර්මගුවණය හා යෝගීසේ මානසිකාරයයි. බුදුරදුන්ගේ සැබැ සඳහම පනිවිඩය ගුවණය කිරීම් එය මතා නුවණීන් මෙනෙහි කිරීම් සම්මා දිවිධිය උපදවා ගැනීමේ දී ප්‍රධාන වේ. සම්මා දිවිධිය උපදවා ගත් පමණට සම්මා සංක්ෂීප ආදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙසු කරුණු සම්පූර්ණ වන අතර ඒ පමණට මානසික දුක්වලින් ද නිධහස් වේ. එබැවින් මෙලොව උපත ලද නුවණාති, භාග්‍යසම්පත්තාන්, සත්පුරුෂයන්ගේ ප්‍රධාන ජීවිත අහිලාසය විය යුත්තේ හැකිතාක් දුරට සම්මා දිවිධිය වැඩිදියුණු වන වැඩිපිළිවෙළක නිතර නිරත වෙතින් සිහිය හා නුවණ (සති සම්පූරුෂයාය) වැඩි දියුණු කිරීමයි. බුද්ධිමත් තැනැත්තක තමන් සතු සියලු ගක්තින් උපරිම ලෙස භාවිත කළ යුත්තේ සම්මා දිවිධිය උපරිම තලයට පමුණුවාලීමටයි. සම්මා දිවිධිය දියුණු වූ පමණට සම්මා සංක්ෂීප ආදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙසු කරුණු ද සම්පූර්ණ කරමින් දුකින් නිධහස් වීමේ මාවතෙහි ඉදිරියට බලා පියවර තබයි.

එක් කෙලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙවිරම වෙහෙරහි වැඩි සිටින සමයෙහි ධර්ම සේනාධිපති අගුණාවක ආයුත්මත් සැරියුත් මාහිමියන් වහන්සේ 'අවැත්ති, හික්ෂුන් වහන්ස' යනුවෙන් තම සහෝදර හික්ෂුන් ඇමතුහ. එවිට එම හික්ෂුන් වහන්සේලා 'අවැත්ති' යනුවෙන් සැරියුත් මාහිමියන්ට පිළිවෙන් දුන්හ.

එහි දී සැරියුත් මාහිමියන් වහන්සේ මෙසේ සඳහන් කළහ. 'අවැත්ති, සම්මාදිවිධිය, සම්මාදිවිධිය' යයි කියනු ලැබේ. ඇවැත්ති, කොපමණකින් සම්මාදිවිධික වේ ද? දාජ්‍රිය සුජ්‍ර බවට පැමිණියේ ධර්මයෙහි ගුණ දැන පැහැදිමෙන් යුත්ත වූයේ මේ සද්ධරෘමයට පැමිණියේ වේ ද? 'අවැත්ති, සැරියුත් මාහිමියන් වෙතින් මෙහි අර්ථය දතා ගැනීමට අපි දුර සිට වුව ද පැමිණෙන්නෙමු. මෙහි අර්ථය සැරියුත් මාහිමියන් වහන්සේ ම සඳහන් කරන සේක්වා. මෙසේ සඳහන් කළ කල්හි තමන් වහන්සේගේ වචනය මැනැවින් අසා සිතෙහි දරා ගැනීමට උපදෙස් දී සැරියුත් මාහිමියන් වහන්සේ සම්මා දිවිධිය යනු කුමක්දයි පැහැදිලි කළහ. ඒ අනුව මුලින් ම කුසලාකුසල කරම හා ඒවායේ මුළයන් පිළිබඳ නුවණ ලැබේමෙන් සම්මාදිවිධිය උපදවා ගත හැකි බව හික්ෂුන්ට සඳහන් කළහ. කම්ම්පලවාරය තමින් හැදින්වෙන මෙය පැහැදිලි කළ පසු සම්මාදිවිධිය ලබා ගැනීමේ තවත් කුම ඇදේදයි හික්ෂු ප්‍රශ්න කළහ. එහි දී සැරියුත් මාහිමියන් වහන්සේ 'ආභාරය' පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් ද සම්මා දිවිධිය උපදවා ගත හැකි බව දේශනා කළහ.

'අරෝ බො ආරියසාවකො ආභාරක්ෂාව පජනාති, ආභාරසමූද්‍යක්ෂාව පජනාති, ආභාරනිරෝධග්‍රෑව පජනාති, ආභාරනිරෝධගාලීනීපටදක්ෂාව පජනාති. එත්තාවතාප බො ආලුසා අරියසාවකො සම්මාදිවිධි හොති උජ්ජතාස්ස දිවිධි, ඩම්මේ අවෙව්වපසාදෙන සමන්නාගතො, ආගතො ඉම් සද්ධිමිමන්ති.'

යම් කෙලක ආර්යග්‍රාවකයා ආභාරයක් දති ද ආභාර සමූද්‍යයන් දති ද ආභාර නිරෝධයක් දති ද ආභාර නිරෝධගාලීනී පටිපදාවත් දති ද මෙපමණකින් මහු සම්මා දිවිධියට පැමිණියේ දාජ්‍රිය සුජ්‍ර වූයේ ධර්මයෙහි තොසුලෙන ප්‍රසාදයට පත් වූයේ සද්ධරෘමයට පැමිණියේ වෙයි. මෙහි දී සැරියුත් මාහිමියන් වහන්සේ 'උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිළිස ද උපතක් අපේක්ෂාවෙන් (අන්ත්‍රාවකෝප, මවිකුස ආදියෙහි) සිටින සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස ද පවතින ආභාරය හතරක් දක්වති.

එනම්,

1. (මිලාරික වූ ද සියුම් වූ ද) කබලිංකාර ආහාරය
2. එස්ස ආහාරය
3. මතොස්සංවේතනා ආහාරය
4. වියුද්ධාණ ආහාරය

මෙම හතර ‘ආහාර’ නම වේ. ‘ආහාරතීන් ආහාරය’ යනුවෙන් දැක්වෙන පරිදි - එලයක් ගෙන දෙන නිසා මෙවාට ආහාර යනුවෙන් ව්‍යවහාර කෙරේ. මෙම ආහාරයන්ට හේතුව තාශ්ණාවයි. එම ආහාරය නිරද්ධ කිරීම තාශ්ණාව නිරද්ධ කිරීමයි. එම ආහාර නිරෝධ කිරීමේ ප්‍රතිපදාව නම් ආරය අෂ්ටාංගික මාර්ගයයයි. කබලිංකාර ආහාරය යනු අප එදිනෙදා අනුහව කරන බත්, ව්‍යක්ෂ්තන ආදි ආහාර හා ජලය ආදි පානයන් ය. එස්සාහාර යනු ඇසේ, කණ ආදි ඉන්දිය හයට රැප, ගබඳ ආදි අරමුණු ස්පර්ශ වීම වශයෙන් ලැබෙන ආහාරයයි. මතොස්සංවේතනා ආහාරය යනු ඇසේ, කන ආදි ඉන්දියයන්ගෙන් ලබන අරමුණු සිතින් වශයෙන් ගන්නා ආහාරයයි. වියුද්ධාණ ආහාර යනු ඇසේ, කන ආදි ඉන්දියවලින් ගන්නා අරමුණු ද්‍රානගැනීම් වශයෙන් ලබන ආහාරයයි. මේ හතර ඔවුනාවුන්ට උපකාරවත්ව පරිවිචසමුජ්ජන්නව ක්‍රියාත්මක වේ. මෙම අනෙකානා සම්බන්ධය නිසාත් රේට පවත්නා ඇලීම නිසාත් මරණීන් මතුව ද එවැනි ආහාරයෙන් සැදි ගිරියක් කරා ප්‍රතිසන්ධි ලබයි.

සාමාන්‍ය ලේඛකයා ආහාරය යනුවෙන් ව්‍යවහාර කරන්නේ තමන් එදිනෙදා අනුහව කරන ආහාරපානාදියයි. එහෙත් බුද්ධසමය මේට වඩා පුළුල් අරුතකින් ආහාරය යනු කුමක්දයි පැහැදිලි කරයි. ඒ අනුව සත්ත්වයන්ගේ මෙලොට ජ්විතයේ සම්පූර්ණ පැවැත්මට මෙන් ම සාංසාරික පැවැත්මට ද මුළුමතින් ම හේතුවන හොතික මෙන් ම මානසික සම්ක්ෂ්ත ආහාරය පිළිබඳව ම අංග සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරයි. බුද්ධහමින් ඉදිරිපත් කරන ආහාරය පිළිබඳ මෙම විස්තරය ද්‍රානගත හොත් අපගේ දැනුම පුළුල් වෙනවා පමණක් නොව සසර දුකින් නිදහස් වීමට ද එය ඉවහල් වනු ඇත. ආහාරය පිළිබඳ මනා අවබෝධයක් නොමැති සාමාන්‍ය ලේඛකයා ආහාරයෙන් නිරමාණය වූ සත්ත්ව පුද්ගලයන් කෙරෙහි තාශ්ණාවෙන් බැඳී දුකෙහි ගැලී සිරිදේ එය මැනැවීන් අවබෝධ කොට ඉන් මේ වඩාත් සතුවීන් වෙසෙයි.

## 1. කබලිංකාර ආහාරය :-

සතරවැශීරුම් ආහාර අතුරින් පළමුවැන්න කබලිංකාර ආහාරයයි. ‘මජටයිමකං රුපං’ යනුවෙන් දැක්වෙන පරිදි ඕජාව අවවැනි කොට ඇති හොතික දෙයින් සැදි සත්ත්වයන්ගේ දිවි පැවැත්මට හේතුවන කබලිංකාර ආහාරයෙහි ලක්ෂණ අවක් අන්තර්ගත වේ. එනම් පයිවි, ආපො, තේපො, වායො, වර්ණ, ගන්ධ, රස, ඕජා යනුවෙනි. සාමාන්‍යයෙන් අප එදිනෙදා කුසගින්න නිවා ගනු වස් අනුහව කරන්නේ මෙම කබලිංකාර ආහාරයයි.

එදිනෙදා භාවුවන ජ්වී, අජ්වී හොතික බොහෝ දැ මෙම ආහාරයට ඇතුළත් කළ හැක. විශේෂයෙන් අපේ හොතික ගිරිරය වර්ධනය වූයේ කබලිංකාරමය වශයෙන් ලබා ගත් ආහාරවලිනි. එම නිසා අපගේ ගිරිරය යනු සපුරා ම කබලිංකාර ආහාරයේ පරිවර්තනයකි. එහෙත් මනා නුවණක් නැති අපට බොහෝ විට සිතෙන්නේ මෙම ගිරිරය සත්ත්වයකු පුද්ගලයකු වශයෙනි. කබලිංකාර ආහාරයෙන් සැදි ගිරිරය කබලිංකාර ආහාරයක් ම විනා අනෙකක් නොවේ. එය කබලිංකාර ආහාරයේ ප්‍රක්ෂේපණයකි. අපගේ ගිරිරය කොට්ඨකුට සිංහයකුට ආහාරයක් වන්නේ එබැවිනි. එක් දෙයක් නැතුහොත් එක් සතෙක් තවත් සතෙකුට කබලිංකාර ආහාරයක් වශයෙන් ක්‍රියාත්මක වේ. තණකොට හාවාට කබලිංකාර ආහාරයකි. හාවා නරියාට කබලිංකාර ආහාරයකි. නරියා කොට්ඨාට කබලිංකාර ආහාරයකි. කොට්ඨාට කබලිංකාර ආහාරයකි. මියගිය සිංහයකුගේ ගිරිරය තණකොට ආදි පැලැටිවලට ආහාරයක් වේ. මෙලෙස ලොව පවතින්නේ එකිනෙකාට කබලිංකාර ආහාර වශයෙනි.

මෙලෙස ලබාගන්නා කබලිංකාර ආහාරය ඒ ඒ සත්ත්වයන්ගේ කරුම බිජ වශයෙන් ලැබූණු විද්‍යානයට සාමේක්ෂව විවිධ ගරීර නිර්මාණය කරයි. උදාහරණයක් වශයෙන් තණකොට අනුහව කරන හාටා එම තණකොළ ජ්‍රේණය වීමෙන් තමාගේ කරුම ගක්තියට අදාළ ගරීරයක් නිර්මාණය කරගනියි. එම තණකොළ ම අනුහව කරන හරකා රේට වෙනස් අපුරින් තම කර්මානුරුපව ගරීරයක් නිර්මාණය කර ගනී. අනෙකුත් සත්ත්වයන්ගේ ක්‍රියාකාරීත්වය ද මෙබදු ම ය. මුවකුගේ මස් අනුහව කරන සිංහයාගේ සිරුරෝහී මුවාගේ අවයව නොවැඩින අතර එම මස් තම කරුම ගක්තිය අනුව සිංහයා තම සිරුරේ අවයව බවට පරිවර්තනය කර ගනී.

මෙබදු තත්ත්වයක් මත මිනිසුන් වශයෙන් ජ්‍යෙවත් වන අප අද පරිහරණය කරන හොතික ගරීරය සම්පූර්ණයෙන් ම කබලිංකාර ආහාරයේ පරිවර්තනයක් බව දැන ගත යුතුව ඇත. අනාත්ම වූ බත්, මු, කවිපි, බතල, එලවල, පලනුරු අනුහව කොට කෙස්, තොම්, නිය, දත්, ලේ, මස්, නහර වශයෙන් සැදී මේ සිරුර ආත්ම දෙයක් විය නොහැක. එය කබලිංකාර ආහාරයක් ම වේ. සිංහයාකු, කොට්ඨාස වැනි සතෙකට මිනිස් සිරුර ආහාරයක් වන්නේ මෙය කබලිංකාර ආහාරයක් වීම හේතුවෙනි. එබැවින් තම සිරුර වශයෙන් හෝ වේවා තම දුදරු, මවිපිය, ස්වාමි හාර්යා වශයෙන් මෙලොව යමෙක් වේ ද ඒ සියල්ලේ ම මෙම කබලිංකාර ආහාරය ම බව නුවණීන් දත යුතු ය. තම ගරීරය ආත්ම නම් තමා කැමැති ලෙස එය පාලනය කර ගත හැකි නම් ආහාරපාන නොගෙන වූව ද තම සිරුර පවත්වා ගත හැකි විය යුතු ය. නමුත් එබදු හැකියාවක් නැත. ආහාර නොගත හොත් තමාට කොපම් වෙනත් ගක්තින් පැවැතිය ද සිරුර තවදුරටත් පවත්වා ගත නොහැකි වනු ඇත.

ප්‍රතිසං්ඛ්‍යා විද්‍යානය මවිකුසට බැසගත් මොහොතේ පටන් මවගේ ආහාරයෙන් ද ඉන්පසු මෙලොවට බිභිඩු පසු තම මුවින් ගත් ආහාරයෙන් ද මෙම ගරීරය ප්‍රතිසං්ඛ්‍යා විද්‍යානයට අනුරුපව වර්ධනය වූවා මිස මෙහි ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැත. මේ පිළිබඳ නොදැනීම හේතුවෙන් තම ගරීරය වශයෙන් හෝ වේවා අන් අයගේ ගරීර වශයෙන් හෝ වේවා දුකී ආශාවෙන් මෙම ගරීර වැළඳ ගත හොත් එම ගරීරයට ජරා, ව්‍යාධී, මරණායිය එළඹෙන විට ඒවා ද මාගේ වශයෙන් ගැනීම හේතුවෙන් සත්ත්වයා මහත් දුකකට සත්තාපයකට පත් වේ. එපමණක් නොව මෙම ගරීරයේ යථා ස්වභාවය නොදැනීම හේතුවෙන් රට ආච්මිලරය, මාන්තය ඇති කර ගනිමින් අකුසල් ද රස්කර ගනී. තව ද ආහාර ගැනීමේ දී දුකී ආශාවෙන් ඒවා අනුහව කිරීමෙන් ඒ පිළිබඳ කෙලෙස් උපදාවා ගනී. කබලිංකාර ආහාරයෙන් සැදී මෙම සිරුරට යමෙකු ආශා කළහොත් නැවත මෙබදු සිරුරක් ලැබෙන බව ද නුවණීන් දත යුතු වේ. කබලිංකාර ආහාරයෙන් සැදී මෙබදු සිරුරක් ලැබීම යනු ජරා, මරණ, ව්‍යාධී ආදි අනෙක්විධ දුක්වලට එළඹීම නොවැළැක්විය හැකිකකි. දිවාමට මට්ටමේ සිරුරකට ආශා කළහොත් රට අදාළ කරුම ගක්තියට අනුව එබදු සිරුරක් ලැබේ. දිවා ලබා බුජ්ම තලයක ඉපදුණහොත් රට අදාළ සිරුරක් හිමි වේ. යමෙක් තමාගේ සිරුර පිළිබඳවත් තම කුඩාති මිත්‍රාදී ඇසුරු කරන්නන්ගේ සිරුර පිළිබඳවත් මැනැවින් අවබෝධ කර ගත හොත් යළි මෙබදු සිරුරක් කරා පැමිණීමට ආශා නොකරයි. එම ආශාව දුරුවන අපුරින් තම වින්තනය මෙහෙයවයි. ඒ අතර තමා ජ්‍යෙවත් වන කාලයෙහි කබලිංකාර ආහාර ගන්නේ තෘප්ත්‍යාව වැඩි කර ගැනීමට නොව තෘප්ත්‍යාවෙන් දුරුව දුකින් නිදහස් වීම අරමුණු කර ගෙනයි.

එබැවින් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ ආහාරපාන ගැනීමේ දී නුවණීන් ප්‍රත්‍යාවේක්ෂා කොට පුතු මාංසෝපමාව මෙන් සලකා ආහාර ගන්නා ලෙසයි. එනම් කාන්තාරයක ගමන් කරන මවිපිය දෙදෙනෙකු අතර මගදී ආහාර නිමා වීම හේතුවෙන් තම දුරුවාගේ මස් අනුහව කොට කාන්තාරයෙන් එතෙර වීමේ දී එම ආහාරයට ආශා නොකාට පුදෙක් තම ගමන නිමා කරන අදහසින් ම ආහාරය ගන්නාක් මෙන් අප ද එදිනෙදා ආහාර ගැනීමේ දී රට ඇති ඇල්ම දුරු කොට ආහාර ගත යුතු බවයි. ආහාරය විනෝදය, මදවැඩීම, ක්‍රිඩාව, හැඩිවැඩි ආදිය පිණිස නොව පුදෙක් මේ සසරින් එතෙරවීම සඳහා ම වශයෙන් නුවණීන් සලකා එය අනුහව කරන ලෙස හාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරති.

## 2. ඒස්ස (ස්පර්ශ) ආහාරය :-

කබලීංකාර ආහාරයෙහි ආගාව, තාම්ණාව ඇති කර ගතහාත් ස්පර්ශාහාරය පිළිබඳව ද ඇල්ම, ආගාව හට ගනී. ස්පර්ශ ආහාරය යනු ඇසේන් රුප දැකීම් වශයෙන්, කණීන් ගබ්ද ඇසීම් වශයෙන් අරමුණු ස්පර්ශ කිරීම් වශයෙන් ගන්නා ආහාරයයි. මෙය කොටස් භයකට බෙදේ. එනම් 1. වක්ඩු සම්ථස්ස, 2. සෝත සම්ථස්ස, 3. සාන සම්ථස්ස, 4. ජ්වහා සම්ථස්ස, 5. කාය සම්ථස්ස, 6. මනෝ සම්ථස්ස වශයෙනි.

වේදනා, සංඛ්‍යා නමැති ප්‍රතිඵල ගෙන දෙන නිසා මේට ආහාර යනුවෙන් ව්‍යවහාර කෙරේ. සත්ත්වයා ජ්වත්වීමේ දී තීරතුරුව මෙම ස්පර්ශයේ රස විද ගැටීමට අපේක්ෂාවෙන් සිටින තමන් ප්‍රිය කරන ස්පර්ශයෙහි ඇලෙන අතර අප්‍රිය ස්පර්ශයෙහි ගැටීමට පත් වේ. බුදුරජාණන් වහන්සේ මෙම ස්පර්ශය උපමා කොට ඇත්තේ හමනැති එළදෙනකටයි. එළදෙනකු ජ්වත්ව සිටියදී හට ඉවත් කළහාත් එම සතා මහත්වූ පිඩාවකට පත්වන්නාක් මෙන් අයෝනිසේ මනසිකාරයෙන් සිටින සත්ත්වයා තීරතුරුව මෙම ස්පර්ශය හේතුවෙන් මහත් දුකකට පත්වන බව දක්වා තිබේ. දුක් ස්පර්ශ, ස්වහාවයෙන් ම දුක් සහගත වන අතර සැප ස්පර්ශ, නැති වීමෙන් දුක හටගනී. උපේක්ෂා වේදනා වෙනස්වීම් හේතුවෙන් දුක හටගනී. ඒ අනුව සැප, දුක, උපේක්ෂා යන තෙවැදුරුම් ස්පර්ශයන් ම දුක් වශයෙන් සඳහන් ව තිබේ. එසේ වුව ද තාම්ණාවට දාස වූ ලෝකයා තීරතුරුව සැප ස්පර්ශ සෞයා ගෙන යයි. එමගින් මහත් වෙහෙසටත් දුකටත් අතාප්තියටත් පත් ව දුකසේ ජ්විත නීමා කරයි.

## 3. මනෝසංවේතනා ආහාරය :-

ඇස, කන ආදි ඉන්දියවලට රුප, ගබ්ද ආදි අරමුණු එක්වීම් වශයෙන් හටගන්නා අරමුණුවල රස විදැනීම් වශයෙන් හටගන්නා වේතනා, සිතිවිලි මනෝ සංවේතනා ආහාර නම් නම් වේ. කාම තණ්හා, හට තණ්හා, ව්‍යව තණ්හා යන ත්‍රිවිධ තණ්හා ඇති කරවීම මනෝ සංවේතනාවහි ස්වහාවයි. එහි ප්‍රතිඵල වශයෙන් කාම, රුප, අරුප යන ත්‍රිවිධ හවය ගෙන දෙන බැවින් මෙය ආහාරයක් වශයෙන් හඳුන්වා තිබේ. මෙම වේතනා රුප සංවේතනා, සද්ද සංවේතනා, ගන්ධ සංවේතනා, රස සංවේතනා, මොටියාබ සංවේතනා, මනෝසංවේතනා වශයෙන් හය ආකාර වේ. මනෝසංවේතනා ආහාරය ගිනි අගුරු වළකට උපමා කොට තිබේ.

## 4. වික්ෂ්දාණ ආහාරය :-

ඇස, කන ආදි ඉන්දියවලට රුප, ගබ්ද ආදි අරමුණු පැමිණීම් වශයෙන් හටගන්නා එම අරමුණු දැනගන්නා ස්වහාවය වික්ෂ්දාණ ආහාර නම් වේ. 'ඡානනාතිති වික්ෂ්දාණ' යනුවෙන් දැක්වෙන්නේ අරමුණු දැනගනීම විද්‍යානයේ ස්වහාවය බවයි. මෙලෙස හටගන්නා වික්ෂ්දාණය තැවත ප්‍රතිසන්ධි නාමරුප දෙකට උපකාර වන බැවින් වික්ෂ්දාණය ආහාරයකි. මෙය ද වක්ඩු වික්ෂ්දාණ, සෝත වික්ෂ්දාණ, සාන වික්ෂ්දාණ, ජ්වහා වික්ෂ්දාණ, කාය වික්ෂ්දාණ, මනෝ වික්ෂ්දාණ වශයෙන් හය වැදුරුම් වේ. මෙම වික්ෂ්දාණය උපමා කොට ඇත්තේ දිනපතා උදේ සිට රාත්‍රී නින්දට යනතුරු ගුවිකන සෞරකුටයි. අවිද්‍යාව හේතුවෙන් හටගන්නා වික්ෂ්දාණය යළි හවයකට හේතු වේ.

කබලීංකාරය ආහාරය නිසා රුප කළාප ඇති වී ආයතන හටගනී. ආයතන හේතුවෙන් ස්පර්ශය හටගනී. ස්පර්ශය හෙවත් එස්සාහාරය නිසා වේදනා, සංක්ෂ්දා හටගනී. මෙම වේදනා, සංක්ෂ්දා දෙක නිසා මනෝසංවේතනාහාරය ඇති වේ. මනෝ සංවේතනාහාරය කාම, රුප, අරුප යන ත්‍රිවිධ හවයන් උපද්‍රව එමගින් ප්‍රතිසන්ධි වික්ෂ්දාණය හටගනී. එය වික්ෂ්දාණයාහාරයයි. එම වික්ෂ්දාණ ආහාරය නාමරුප දෙක් උපකාර ඇතිව කබලීංකාර ආහාරයට නැවත ආහාරයක් වේ. මෙලෙස මෙම ආහාර සතර වකුකාරව

අනුමතාත්‍ය ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රියාත්මක වේ. ඒ අනුව සසර පැවැත්ම යනු පුද්ගලයෙකුගේ ආත්ම පැවැත්මක් නොව මෙම සතර ආහාරයේ පැවැත්ම බව තුවණීන් අවබෝධ කර ගත යුතු ව පවතී.

මේ අනුව යමකුගේ ජීවිත පැවැත්ම යනු ප්‍රතිසන්ධි වියුක්කාණ (ආහාර) වශයෙන් මවිකුසට බැසගැනීම වශයෙන් පිළිසිද ගැනීමත් එලෙස බැසගත් ගරීරය මවගේ පෙශෙනයෙන් සහ ආහාර පාන ගැනීම නම් වූ කබලිංකාර ආහාරයෙන් නාමරුප වර්ධනය වීම දරුවා ලොකු මහත් වීම වශයෙන් සැලකේ. මෙලෙස ආහාර ගැනීම නිසා ඇස්, කන් ආදි අභ්‍යන්තර ආයතන වර්ධනය වීමෙන් ස්පර්ශය ආහාරයක් වශයෙන් හටගනී. ස්පර්ශය හේතුවෙන් වේදනා, සක්ක්කා හටගෙන එමගින් තුන් හවය ඉපැමිට හේතුවන වේතනා පහළ වේ. එමගින් යළින් ප්‍රතිසන්ධි වියුක්කාණය හටගනී. යමෙක් ඉපදුනා, වර්ධනය වූණා යැයි කියනවා නම් එය මෙම සතර ආහාරයේ පැවැත්මයි, වර්ධනයයි. මෙලෙස සත්ත්ව පැවැත්ම වක්‍රාකාරව සිදුවෙමින් සසර ගමන් කරන්නේ මෙම අනෙක්නා සම්බන්ධතාව හේතුවෙනි.

මෙම ආහාර සතර හටගැනීමට හේතුව තෘප්තාවයි. තෘප්තාව නිරුද්ධ කිරීමෙන් ආහාරය නිරුද්ධ වූයේ වෙයි. ආරය අඡ්‍යාංගික මාර්ගය යනු ආහාර නිරෝධාතාමිනී ප්‍රතිපදාවයි. මෙලෙස ආහාරයේ සමුදායත් ආහාරයේ නිරෝධාතාමින් ආහාර නිරෝධාතාමිනී පරිපදාවත් දන ගැනීමෙන් සම්මා දිවිධීයට පැමිණියේ වෙයි.

දුකින් නිදහස්වීමේ ඒකායන මාර්ගය වශයෙන් දක්වන සතර සතිපථියාන ඉලක්ක කොට ඇත්තේ මෙම සතර ආහාරය පිරිසිද දන රට ඇති ඇල්ම දුරුකිරීම සඳහායි. ඒ අනුව කායානුපස්සනාවෙන් කබලිංකාර ආහාරය පිරිසිද දන රට ඇති ආකාව දුරුකිරීමත් වේදනානුපස්සනාව වැඩිමෙන් එස්සාහාරයේ යථා ස්වභාවය අවබෝධ කොට ගෙන රට ඇති ඇල්ම දුරු කිරීමත් ධම්මානුපස්සනාව වැඩිමෙන් මනෝසංවේතනාහාරය පිරිසිද දන රට ඇති ඇල්ම දුරු කිරීමත් විත්තානුපස්සනාව වැඩිමෙන් වියුක්කාණාහාරය පිරිසිද දන රට ඇති ඇල්ම දුරුකිරීමත් ඉලක්ක කොට ඇත.

තව ද කබලිංකාර ආහාරය පිරිසිද දනීමෙන් අසුහයෙහි සුහ විපල්ලාසය දුරුවීමත් එස්සාහාරය පිරිසිද දනීමෙන් දක්වයෙහි සුඩ සක්ක්කාව දුරුවීමත් මනෝසංවේතනාහාරය පිරිසිද දනීමෙන් අනාත්මයෙහි ආත්ම සක්ක්කාව දුරුවීමත් විත්තානුපස්සනාව වැඩිමෙන් අනිත්‍යයෙහි නිත්‍ය සක්ක්කාව දුරුවීමත් සිදු වේ.

ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව නම් නිවැරදි දක්ම (විශිෂ්ට දක්ම, විශේෂ දක්ම, විදරුනා දක්ම) මුළු කරගත් අරි අවගි මගයි. ලෝකයා තමා යැයි තමා දුදරු ක්‍රානින් යැයි දකින විට උසස් යානයකින් එහි යථා ස්වභාවය දකිසි.

මෙහි දී ඉහත සඳහන් සියලු ම කරුණුවල දී ප්‍රතිපදාව වශයෙන් දක්වා ඇත්තේ ආරය අඡ්‍යාංගික මාර්ගයයි. එනම් :-

- |                  |                               |
|------------------|-------------------------------|
| 1. සම්මා දිවිධී  | (යහපත් / නිවැරදි දකිම)        |
| 2. සම්මා සංක්ෂේප | (යහපත් / නිවැරදි සංක්ෂේපනා)   |
| 3. සම්මා වාචා    | (යහපත් / නිවැරදි වචන)         |
| 4. සම්මා කම්මන්ත | (යහපත් / නිවැරදි කරමාන්ත)     |
| 5. සම්මා ආල්ව    | (යහපත් / නිවැරදි දිවිපැවැත්ම) |
| 6. සම්මා වායාම   | (යහපත් / නිවැරදි උත්සාහය)     |
| 7. සම්මා සති     | (යහපත් / නිවැරදි සතිමත්බව)    |
| 8. සම්මා සමාධි   | (යහපත් / නිවැරදි සමාධිමත්බව)  |

{සිකුරාදා දරම සාකච්ඡාව - ලොස් ඇත්තලිස් බොඳේ විභාරය - පැසදිනා (ඛ.ව. 2558 පොශ්‍යන් මස) 7/04/2014}